

## වෙබ් අඩවි රහස්‍යභාවය පිළිබඳ දැන්වීම

ආයුබෝවන්. ඔබ මෙහි දකින්නට ලැබීම සතුටක්.

ඔබ අන්තර්ජාලයේ සැරිසැරු වීම, ඔබේ ඩිජිටල් පියසටහන් එහි රැඳේ. එනම්, ඔබේ උපාංගය සහ ඔන්ලයින් සිටින විට ඔබ එය පරිහරණය කරන ආකාරය ගැන ගැන තොරතුරු ය.

ඔබ පිළිබඳ මෙම තොරතුරු අප විසින් එක්රැස් කරනු ඇති බව ඔබට දන්වා සිටින්නට අප අදහස් කළා. බොහෝ වෙබ් අඩවි විසින් එය එසේ සිදුකරනවා.

භාලතයට, ඔබ වෙබ් අඩවියට ලබාදූ පණස, අප මෙ

තොරතුරු භාවිත කරනවා. එසේම, ඔබටත් අපටත් සහය වේ

යැයි අප සිතන වෙනත් කාර්යයන් සඳහාත් අප එම තොරතුරු

භාවිත කරනවා.

අප මෙම දැන්වීම පළ කරන්නේ, එය පැහැදිලි කිරීමටයි. එනිසා,

මෙය කියවා බලන්න. ඒ සඳහා ඔබට විනාඩි 7ක පමණ කාලයක්

ගතවනු ඇත.



## වෙබ් අඩවි රහස්‍යභාවය පිළිබඳ දැන්වීම



ඒ වගේම, අප මෙහිදී ‘අප’ යනුවෙන් හඳුන්වන්නේ, HSBC සමූහ ව්‍යාපාරයන් සහ අප වෙත සේවාවන් සපයනු ලබන අපගේ විශ්වසනීය හවුල්කරුවන් ය.


අපට සම්බන්ධ පහත අයවලුන් ද ඊට ඇතුළත් ය:

- තාක්ෂණ සැපයුම්කරුවන්.
- සයිබර්-ආරක්ෂණ සමාගම්.
- සමාජ මාධ්‍ය හවුල්කරුවන්.
- ප්‍රචාරණ කටයුතු පිළිබඳ හවුල්කරුවන්.

# රහස්‍යභාවය පිළිබඳ අපගේ දැන්වීම්

මේ අපගේ වෙබ්අඩවි දැන්වීමයි.

අපට වෙනත් දැන්වීම් ද ඇත. ඇතැම් ඒවා ඔබට ද අදාළ විය හැකියි. ඒවා අදාළ වන්නේ, අප සමග අන්‍යෝන්‍යව කටයුතු කිරීමට ඔබ තීරණය කරන ආකාරය මත යි.



රහස්‍යභාවය පිළිබඳ පූර්ණ දැන්වීම: රහස්‍යභාවය පිළිබඳ අපගේ පූර්ණ දැන්වීමෙහි වැඩි විස්තර අඩංගු වේ. ඒවා මෙම දැන්වීමත් සමග කියවා බැලීම සුදුසු ය. HSBC හි දත්ත පාලක සමාගම් වල සම්පූර්ණ නම් ආදී වැඩි විස්තර එමගින් ඔබට ලබා දේ. ඔබේ පුද්ගලික තොරතුරු HSBC විසින් සාමාන්‍යයෙන් භාවිත කරන අයුරු ද එමගින් ඔබට දැන්වයි. එම විස්තර කියවා බැලීමට, <https://www.hsbc.lk/privacy-and-security/> වෙත පිවිසෙන්න.


ඔබ සිටින්නේ මෙතැනයි



පොදු වෙබ්අඩවි දැන්වීම: මෙම දැන්වීම මගින් මෙම වෙබ්අඩවියේ කොටස් ආවරණය කෙරෙන අතර, එහිදී ඔබට මූරපදයක් අවශ්‍ය නොවේ (මෙය දැන්වීම් පිටුවකි).



කුකීස් පිළිබඳ දැන්වීම: ඔබේ වෙබ් බ්‍රවුසරයෙන් හෝ ජංගම දුරකථනයෙන් හෝ අප විසින් තොරතුරු එක්රැස් කරන අයුරු මෙම දැන්වීම මගින් ආවරණය කෙරෙයි.




වෙනත් දැන්වීම්: අපගේ ඇතැම් යෙදුම් (apps) හෝ අපගේ වෙබ්අඩවි වලින් ඇතැම් කොටස් වලට ඒවාටම ආවේණික රහස්‍යභාවය පිළිබඳ දැන්වීම් ඇත. උදාහරණයක් ලෙස, අපගේ ජංගම යෙදුම් වලට රහස්‍යභාවය පිළිබඳ දැන්වීම් ඇත. අපගේ [hsbc.com/careers](https://www.hsbc.com/careers) වෙබ්අඩවියෙහි රැකියා පිළිබඳ කොටස සම්බන්ධයෙන් ද එය, එසේ ම වේ. සාමාන්‍යයෙන් අපගේ දැන්වීම්, වෙබ්පිටුවෙහි යට කොටසින් ඔබට දැකගත හැකි වේ. ඔබ භාවිත කරන්නේ යෙදුමක් (app) නම්, එය මෙතුවෙහි ම තිබිය හැකිය. රහස්‍යභාවය පිළිබඳ අපගේ ප්‍රධාන දැන්වීම වන්නේ, රහස්‍යභාවය පිළිබඳ අපගේ පූර්ණ දැන්වීමයි. එය දැකගැනීමට, <https://www.hsbc.lk/privacy-and-security/> වෙත පිවිසෙන්න.

# මෙම වෙබ්අඩවියෙන් එක්රැස් කෙරෙන පුද්ගලික තොරතුරු


අපගේ වෙබ්අඩවිය ඔබ භාවිත කරන විට, අප විසින් තොරතුරු එක්රැස් කරනු ලබයි. අපගේ සමාජ මාධ්‍ය වලින් කිසිවක් ඔබ භාවිත කරන විට ද එය එසේ ම සිදුවේ.

අපගේ වෙබ්අඩවිය හෝ සමාජ මාධ්‍ය අඩවි ඔබ නරඹන විට, පහත දෑ අපට දැකිය හැකිය:

  
ඔබ ක්ලික් කරන දෑ

  
ඔබ නරඹන දෑ

  
පිටු අතර ඔබ ගත කරන කාලය



ඔබේ රට හෝ පළාත (අප විසින් අවසර ඉල්ලා සිටින්නේ නම් මිස, නිශ්චිතවම ඔබ සිටින තැන නොවේ)




ඔබගේ බ්‍රවුසරයට හෝ උපාංගයට වෙන්කළ, ඔබට සුවිශේෂී ප්‍රචාරණයන් හෝ වෙනත් හඳුනාගැනීමේ අංක.

ඔබේ උපාංගය සහ අන්තර්ජාල සබඳතාව පිළිබඳ තොරතුරු, එනම්: ඔබ භාවිත කරන උපාංගයේ ස්වභාවය, IP ලිපිනය සහ ඔබේ අන්තර්ජාල සබඳතාව ගැන, ඔබේ තිරයේ ප්‍රමාණය වැනි තාක්ෂණික තොරතුරු සහ ඔබේ වෙබ් බ්‍රවුසරය වැනි ඔබ භාවිත කරන මෘදුකාංග ආදිය ගැන.

මෙම වෙබ්අඩවියට ඔබ යම් සබැඳියක් හරහා යයි නම්, ඔබ පිවිසි අවසන් අඩවිය අපි දැනිමු. විද්‍යුත් තැපැල් ලිපියක සබැඳියක් හරහා ඔබ මෙම වෙබ්අඩවියට පිවිසුණා විය හැකියි. අප එවූ විද්‍යුත් තැපැල් ලිපියක් ඔබ විවෘත කළහොත් අපට පහත කරුණු දැනගත හැකි වේ:

- ඔබ එය විවෘත කර ඇති බව.
- විද්‍යුත් තැපැල් ලිපියේ සබැඳි වලින් ඔබ ක්ලික් කළ සබැඳි මොනවාද යන වග.



අපගේ වෙබ්අඩවියේ පෝරමයක් ඔබ සම්පූර්ණ කරන විට, ඔබ ඇතුළත් කරන තොරතුරු.

අපට පණිවුඩයක් එවන විට ඔබ ලබාදෙන තොරතුරු අප විසින් එක්රැස් කළ හැකිය.

මෙයින් ඇතැම් දත්ත එක්රැස් කරන්නේ:



අපගේ හවුල්කරුවන්: වෙබ්අඩවි  
ධාරකයන් හෝ සමාජ මාධ්‍ය  
අඩවි, මෙයින් අදහස් විය හැකියි.




සයිබර්-ආරක්ෂණ පෙරහන් තාක්ෂණය:  
මෙමගින් අපගේ වෙබ්අඩවිය වංචනික  
හා සාපරාධී ක්‍රියා වලින් ආරක්ෂා කරයි.




කුකීස් සහ ඒ හා සමාන  
තාක්ෂණ: අප සහ අපගේ  
විශ්වසනීය හවුල්කරුවන් විසින්  
මේවා ඔබේ උපාංග වල  
තැන්පත් කරනු ලබයි.

මෙම දත්ත භරතා නිශ්චිතව ම ඔබ කවුරුන්දැයි අපට බොහෝ විට දැනගත නොහැකිය. නමුත්, සමහරවිට ඔබ ගැන අප රඳවාගෙන ඇති වෙනත් තොරතුරු සමග මෙම දත්ත සම්බන්ධ කිරීම අප විසින් කළ හැකිය.



උදාහරණයක් වශයෙන්:

- අපගේ වෙබ්අඩවියේ සැරිසැරීමෙන් පසුව, ඔබ ඔන්ලයින් බැංකුකරණය වෙත පිවිසුණහොත්, මෙම දත්ත අප විසින් ඔබට සම්බන්ධ කරනු හැකිය. ඔබ නැවත පිවිසෙන අවස්ථාවේදීත්, එකී දත්ත අප විසින් ඔබට සම්බන්ධ කරනු හැකිය.




සමාජ මාධ්‍ය ගිණුම් වෙත පිවිස සිටින අතරවාරයේ අපගේ වෙබ්අඩවිය වෙත ද ඔබ පිවිසෙන්නේ නම්, එවිට එකී ගිණුම් වෙත මෙම දත්ත සම්බන්ධ කිරීමට අපගේ හවුල්කරුවන්ට හැකිවනු ඇත.


තෙවන පාර්ශ්වයන්  
 රඳවාගෙන ඇති ඔබේ  
 පුද්ගලික දත්ත වෙත,  
 අන්තර්ජාලයේ සැරිසැරීම  
 පිළිබඳ ඔබේ දත්ත  
 සම්බන්ධ කිරීමේ  
 හැකියාවක් ද පැවතිය  
 හැකිය.

අපගේ නීත්‍යානුකූල  
 ලැදියාවන්ට අදාළ වනවිට,  
 අප විසින් ඔබගේ දත්ත  
 භාවිත කරමු.

එනම්, ඔබේ දත්ත භාවිතය  
 සහ ඔබේ ලැදියාවන් සමඟ  
 ඒවා ගැලපීමට වලංගු සහ  
 නෛතික හේතුවක් අප  
 වෙත පැවතිය යුතු බවයි.



ඔබේ අන්තර්ජාලයේ සැරිසැරීම පිළිබඳ  
 ඔබේ දත්ත.



ඔබගේ අන්තර්ජාල පහසුකම්  
 සපයන්නා (ISP).




ISP විසින් රඳවාගෙන ඇති ඔබේ දත්ත



# මෙම පුද්ගලික තොරතුරු අප භාවිත කරන අයුරු

## වෙබ් අඩවිය ලබාදීමට

වෙබ් අඩවිය පවත්වාගෙන යාමට සහ එය කෙතරම් හොඳින් ක්‍රියාකරනවා දැයි අධීක්ෂණය කිරීමට අප විසින් ඔබේ තොරතුරු භාවිත කරමු. බොහෝ වෙබ් අඩවි මගින් එය එසේ සිදුකරයි.



පහත කරුණු සඳහා ඔබගේ තොරතුරු අප භාවිත කරමු:

- අපගේ සේවාවන් ඔබ භාවිත කරන ආකාරය වටහා ගැනීමට.
- සැලසුම් පිරිනැමීමේ නැඹුරුතාවන් නැරඹීමට.
- මනාව ඉලක්ක කළ දීමනා සහ සැලසුම් සැකසීමට..
- ඔබ කැමති විය හැකි දීමනා සහ සැලසුම් සෙවීමට.
- වඩා හොඳ සේවාවක් ඔබට ලබාදෙන්නට
- අපගේ අලෙවිකරණ කටයුතු කෙතරම් වැඩදායකදැයි දැනගැනීමට සහ ඒවා දියුණු කිරීමට.

## ආරක්ෂාව සහ ආරක්ෂණය

වංචනික සහ සාපරාධී ක්‍රියා වලට එරෙහිව ඔබ සහ අප සෑමගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔබේ තොරතුරු අප විසින් භාවිත කරනු ඇත. උදාහරණ ලෙස, අපගේ වෙබ්අඩවියේ සියලු භාවිත කිරීම් අපගේ සේවා සපයන්නන් විසින් සොයා බලනුයේ, ද්වේෂ සහගත ක්‍රියාකාරකම් අවහිර කිරීමට සහයවීම සඳහා ය. එමගින්, ඔබ හා අප සෑමගේ ආරක්ෂාව තහවුරු වේ.

Google ReCaptcha යනු අපගේ එක් ආරක්ෂණ සපයන්නෙකි. මෙය [Google Privacy Policy](#) and [Terms of Use](#) හට යටත් වන බව ඔබ වෙත පවසන්නැයි Google අප වෙතින් ඉල්ලා සිටියි.




## ගැලපෙන ලෙස අපගේ වෙබ්අඩවිය සැකසීම

අපගේ වෙබ්අඩවියට ඔබ පිවිසුණු විට, අප එක්රැස් කරගත් දත්ත, ඔබට ගැලපෙන ආකාරයට අපගේ වෙබ්අඩවිය සැකසීම සඳහා අප විසින් භාවිත කළ හැකිය. ඊට පහත කරුණු ඇතුළත් විය හැකිය:

- ඔබේ අවශ්‍යතාවන්ට ගැලපෙන සේ අප වෙබ්අඩවියේ අන්තර්ගතය සහ සේවාවන් සැකසීම.
- ඔබට ප්‍රයෝජනවත් විය හැකි, ඔබ පිළිබඳ තොරතුරු සහ යාවත්කාලීන කිරීම් පෙන්වුම් කිරීම.
- ඔබ කැමති වනු ඇතැයි අපට සිතෙන දීමනා සහ සැලසුම් දක්වා සිටීම.

## ඔන්ලයින් ප්‍රචාරණ කටයුතු

අප ඔන්ලයින් ප්‍රචාරණ සිදුකරන විට, අපගේ ප්‍රචාරණ හවුල්කරුවන් සමඟ ඔබේ තොරතුරු බෙදාගැනීම අප විසින් සිදුකළ හැකියි..




පහත කරුණු සඳහා එකී තොරතුරු භාවිත කරන්නැයි අපගේ ප්‍රචාරණ හවුල්කරුවන් වෙතින් අප ඉල්ලා සිටිය හැකිය:

- ඔවුන් සමඟ ඔබට ගිණුමක් තිබේදැයි බැලීමට.
- ඔබට යැවිය යුතු ප්‍රචාරණ දැන්වීම් මොනවාදැයි තේරීමට.
- අපගේ ප්‍රචාරණ දැන්වීම් ඔබට යැවීමට.
- ප්‍රචාරණ දැන්වීම් වෙතින් ඔබ බැහැර කිරීමට. උදා: ප්‍රචාරණ දැන්වීම, ඔබ දැනටමත් භාවිත කරන සේවාවක් ගැන වූ විට.
- ඔබ හා සමාන තොරතුරු හෝ සමාන ලැදියා ඇති අයට අපගේ ප්‍රචාරණ දැන්වීම් යොමු කිරීමට.
- ඔබ කැමති විය හැකි වෙනත් අලෙවිකරණයන් හඳුනාගැනීමට.
- අපගේ අලෙවිකරණ කටයුතු කෙතරම් වැඩදායකදැයි වටහා ගැනීමට සහ ඒවා වැඩිදියුණු කිරීමට.

## සමාජ මාධ්‍ය

පහත කරුණු සඳහා HSBC විසින් සමාජ මාධ්‍ය භාවිත කරයි:



- ඔබ හා සම්බන්ධවීමේ පහසුව පිණිස
- අපගේ සැලසුම් සහ සේවාවන් පිළිබඳ තොරතුරු බෙදාගැනීමට.
- ඔබේ දත්ත භාවිත කිරීම ද ඇතැම් විට එහි දී සිදුවේ
- ලැබිය යුතු ප්‍රචාරණ දැන්වීම් මොනවාදැයි තේරීමේ අවස්ථාව ඔබට ලබාදීමට සමාජ මාධ්‍ය වේදිකා කටයුතු කරනු ඇත. වැඩි විස්තර සඳහා ඔවුන් හා සම්බන්ධ වන්න.



# Facebook

Facebook වලදී ඔබ විසින් HSBC පිටුව භාවිත කරන විට, ඔබ පිළිබඳ තොරතුරු, Facebook Sri Lanka විසින් එක්රැස් කරයි.

ඊට පහත දෑ ඇතුළත් වේ:



ඔබ ක්ලික් කරන දෑ: ඔබ මෙසෙන්ජර් කතාබහක් ආරම්භ කරන විට.





ඔබ නරඹන දෑ: ඔබ සබැඳියකට අදාළ දේ හෝ ඉසව් පිටුවක් හෝ තිරය මතින් නරඹන විට.



ඔබ පවසන දෑ: අදහස් හෝ ප්‍රතිචාර දැක්වීම ආදිය.



ඔබ කරන දෑ: බෙදා ගැනීම හෝ නිර්දේශ කිරීම ආදිය.



ඔබේ ක්‍රියාකාරකම්: පිටු අතර ඔබ ගත කරන කාලය, කටයුතු කළ දින හා වේලාවන් හෝ යමක් කිරීමට පෙර ඔබ පිවිසුණු වෙබ්අඩවි. .



ඔබේ ස්ථානය: රට හෝ පළාත. ඔබගේ පරිශීලක ගිණුමෙන් සහ ඔබ පිවිසි ස්ථානය වෙතින් ඔබ ලබාදී නොමැති නම් මිස, මෙය ඔබේ නිශ්චිත ස්ථානය නොවේ.




ඔබේ උපාංගය සහ අන්තර්ජාල සබඳතාව



ඔබේ Facebook ගිණුමේ විස්තරය සහ පරිශීලක අනන්‍යතාව

වාර්තාකරණය, අවබෝධය සහ අලෙවිකරණ අරමුණු උදෙසා HSBC හට මෙම තොරතුරු වෙත ප්‍රවේශය ඇත. Facebook හට ද එම ප්‍රවේශය ම ඇත. Facebook හරහා අප පිරිනමන දෑ වැඩිදියුණු කිරීමට සහ වඩා හොඳ අලෙවිකරණ සේවාවක් ලබාදීමට ද HSBC හට මෙය උපකාරී වේ. HSBC ඔබ සමඟ Facebook හරහා සන්නිවේදනය කර ඇත්නම්, මෙම තොරතුරු HSBC විසින් දැකගැනීමේ හැකියාව ද ඇත. HSBC එසේ කරන්නේ, අප කතාබහ කරන අය කවුරුන්දැයි දැනගැනීමට එය අපට සහය වන නිසා ය.. අපගේ අලෙවිකරණ කටයුතු වලට සහය වන කුකිස් භාවිතයට ඔබ විසින් අපට අවසර ලබාදී ඇත්නම්, ඔබ විසින් HSBC අඩවි භාවිත කරන විට දී පවා HSBC සහ Facebook විසින් මෙම තොරතුරු එක්රැස් කරගැනීමේ හැකියාව ඇත. වැඩි විස්තර දැනගැනීමට, හෝ මෙයින් ඉවත්වීමට හෝ, කරුණාකර කුකිස් පිළිබඳ අපගේ දැන්වීම සඳහා <https://www.business.hsbc.lk/en-gb/lk/generic/privacy> වෙත පිවිසෙන්න. “Manage Cookies” තේරීමෙන්, ඔබ අවසර ලබාදිය යුත්තේ කුමන කුකිස් සඳහා ද යන්න පාලනය කිරීමේ හැකියාව ඔබට ලැබේ.



## Facebook

Facebook Sri Lanka යනු, ඔබ පිළිබඳ අප එක්රැස් කරන තොරතුරු සැකසීම සඳහා නීතිමය වශයෙන් අප සමඟ සිටින ‘හවුල් පාලකයෙකු’ වේ:

- අපගේ Facebook පිටුවෙහි ඔබ කරන දෑ මගින්.
- අපගේ වෙබ්අඩවියේ වන Facebook pixel හරහා..

පහත කටයුතු මගින්, ඔබගේ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වගකීම් කිහිපයක් බෙදා ගැනීමට අප සහ Facebook එකඟ වී ඇත:

- හවුල්ව සැකසුම් කටයුතු කිරීමේ නීතිමය පදනමක් අප එකිනෙකා සතු බවට සහතික කිරීම.
- ඔබේ දත්ත ගැන ඔබ සතු නෛතික අයිතීන්ට ගරු කිරීම.
- හවුල්ව සැකසුම් කටයුතු කිරීමේ ආරක්ෂාව සහතික කිරීම.

අප මේවා සිදුකරන අයුරු දැනගැනීමට ඔබට HSBC හා සම්බන්ධ විය හැකිය. Facebook සිදුකරන දෑ ගැන දැනගැනීමට ඔවුන් සමඟ ද ඔබට සම්බන්ධ විය හැකිය. Facebook විසින් එක්රැස් කර, රඳවා ගන්නා දත්ත පිළිබඳව ඔබේ නෛතික අයිතීන් ක්‍රියාත්මක කිරීම ද මීට අයත් ය.

Facebook විසින් ඔබේ පුද්ගලික තොරතුරු සකසන අයුරු ගැන වැඩි විස්තර, එහිදී ඔවුන් යැපෙනු ලබන නෛතික පදනම, ඔබේ අයිතීන් සහ Facebook සමඟ සම්බන්ධ විය හැකි ආකාරයන් පිළිබඳ විස්තර

<https://www.facebook.com/about/privacy> වෙතින් ලබාගත හැකිය.



## ඔබේ අයිතීන්

අප විසින් ඔබේ තොරතුරු භාවිත කරන අයුරු ගැන අප ඉතා හොඳින් සිතා බලමු. සෑමවිටම ඔබට සාධාරණයක් වන පරිදි ඒවා භාවිතයට අපි කටයුතු කරමු. ඇතැම් කාරණා වලදී අප ඒවා භාවිත නොකරනවාට ඔබ කැමති වනු ඇත..

පහත කරුණු සඳහා ඔබට නීතිමය අයිතියක් ඇත:

- ඔබේ පුද්ගලික තොරතුරු වල පිටපත් සපයන ලෙසට, ඒ තොරතුරු නිවැරදි කරන ලෙසට හෝ ඇතැම් විට ඒවා මකා දමන ලෙසට අපගෙන් ඉල්ලා සිටීමට.
- ඔබේ තොරතුරු අප විසින් සැකසීම ගැන, ඇතැම් තත්ත්වයන් යටතේ විරෝධය පෑමට. උදාහරණයක් ලෙස, ඔන්ලයින් ප්‍රචාරණ කටයුතු වලදී ඔබේ පුද්ගලික තොරතුරු බෙදා නොගන්නා ලෙසට අප වෙතින් ඉල්ලා සිටීමට.
- [customersolutions@hsbc.com.lk](mailto:customersolutions@hsbc.com.lk) වෙත පැමිණිලි කිරීමට.




ඔබ හෝ අන් අය හෝ ආරක්ෂා කිරීමට අප විසින් ඔබේ තොරතුරු භාවිත කරන්නේ නම්, එවිට, ඔබේ තොරතුරු සැකසීම නතර කිරීම අපට කළ නොහැකි වනු ඇත.

# වෙනත් වැදගත් තොරතුරු

ඔබට කියන්නට අප වෙත තවත් කරුණු කිහිපයක් ඇත.

- පැවරීම: ආසියානු ආර්ථික ප්‍රදේශයෙන් පිටතට ඔබේ තොරතුරු පැවරීම අප විසින් සිදුකරයි. එසේ සිදුවුවහොත්, ඔබේ තොරතුරු සම්බන්ධ ආරක්ෂණය එකම මට්ටමක නොපැවතීමට ඉඩ ඇත.
- ආරක්ෂාව: ඔබේ තොරතුරු ආරක්ෂිතව සහ සුරක්ෂිතව තබාගැනීම සඳහා කේතාංකනය කිරීම (encryption) වැනි පියවර ගණනාවක් අප විසින් අනුගමනය කරනු ඇත.
- ගබඩා කිරීම: අප විසින් ඔබේ තොරතුරු තබාගන්නේ, අපගේ දත්ත රඳවා ගැනීමේ ප්‍රතිපත්තියට අනුවයි. අප එසේ කරන්නේ, නෛතික සහ නියාමක අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කිරීමත් අපගේ නීත්‍යානුකූල අරමුණු උදෙසාත් ය.




මෙකී මාතෘකා ගැන වැඩි විස්තර, අපගේ රහස්‍යභාවය පිළිබඳ පූර්ණ දැන්වීමෙහි අඩංගු වේ.

## අප හා සම්බන්ධ වන්න

ඔබගේ අදහස් උදහස් දැනගැනීමට අප සැමවිටම කැමැත්තෙමු.

අපගේ දත්ත ආරක්ෂණ නිලධාරියා සමඟ සම්බන්ධවීමට:

	අවධානය පිණිස: දත්ත ආරක්ෂණ නිලධාරියා <b>අංක 24, ශ්‍රීමත් බාරොන්</b> <b>ජයතිලක මාවත,</b> <b>කොළඹ 1</b>
_____	
_____	
_____	

රහස්‍යභාවය පිළිබඳ මෙම දැන්වීම කලින් කලට යාවත්කාලීන විය හැකි  
අතර, වඩාත්ම මෑතකාලීන අනුවාදය ඔබට සැමවිටම මෙම අඩවියෙන්  
ලබාගැනීමේ හැකියාව ඔබට ඇත.  
අවසන් වරට යාවත්කාලීන කළේ: [දිනය]

රහස්‍යභාවය පිළිබඳ මෙම දැන්වීම කියවා බැලීම  
ගැන ඔබට ස්තූතියි.

අන්තර්ජාලයේ  
සැරිසරන ඔබට  
සුඛ පැතුම්.

